

ඒ. ඒ. ඉරේෂා මනෝජා කුමාරි එ. ජයරත්න ලේකම් කාර්යාලය, මාතර

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම /62/2018) (2018.07.30 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ජනරජයේ කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යයන් පිටපත), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පිටපතයි.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සාමාජික: විනිසුරු රෝහිණි වල්ගම
 කොමිෂන් සභා සාමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දන්
 කොමිෂන් සභා සාමාජික: ජයේෂ්ඨ නීතිඥ එස්. ඒ. පුංචිහේවා

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

අභියාචක - ඒ. ඒ. ඉරේෂා මනෝජා කුමාරි මිය
 නොතිසි ලත් පාර්ශවය - ජයරත්න ලේකම්, ජයරත්න ලේකම් කාර්යාලය, මාතර

පෙනීසිටීම
 අභියාචක - ඒ. ඒ. ඉරේෂා මනෝජා කුමාරි මිය
 පොදු අධිකාරිය - එච්. එම්. එස්. ආර්. කරුණාරත්න, සහකාර ජයරත්න ලේකම්

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2017.07.26
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	ජනිතාරයක් නොමැත
නම් කල නිලධරයා වෙත අභියාචනය යොමු කල දිනය	2017.08.30, 2017.10.09
නම් කල නිලධරයා තීරණය ලබා දුන් දිනය	2017.10.02, 2017.10.25
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකල දිනය	2017.11.23

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2017.07.26 දිනැති තොරතුරු ඉල්ලීම මගින්, අස්ථානගත වී ඇති MTR/LND/NOTRY/L3/24 ලිපි ගොනුව වෙනුවට තාවකාලිකව පවත්වාගෙන යනු ලබන ලිපි ගොනුවේ අඩංගු සියලු ලේඛණ වල සහතික පිටපත් ඉල්ලා සිටින ලදී.

තොරතුරු නිලධරයා පනත ජනරජයේ, නියමිත කාලය තුළ ජර්කිවාරයක් නොදැක්වූ බැවින් අභියාචක 2017.08.30 දිනැතිව නම්කල නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කල නිලධරයා 2017.10.09 දිනැතිව ජනිතාර දක්වමින් අභියාචක ඉල්ලන ලද තොරතුරු වලට අදාළ ලිපි ලේඛණ වලින් කොටසක් පමණක් ලබා දී ඇත. තෘප්තියට පත් නොවූ අභියාචක විසින් 2017.10.09 දිනැති ලිපිය මගින් සෙසු ලේඛණ ඉල්ලුම් කරන ලදී. මෙයට ජනිතාර ලෙස, 2017.10.25 දිනැති ලිපිය මගින් “2017.10.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති තොරතුරු වලින් අංක 1 හි දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් [පනතේ] 5 වන වගන්තියේ (1)(2) වන උප වගන්තියේ විධිවිධාන වලට යටත් ව ලබා දිය නොහැකි බවත්” අංක 2, 3,

4 සහ 5 ට අදාළ ලිපි ලබා දිය හැකි බවත් දන්වමින් , ලබා දිය හැකි ලිපි ද ඒ සමඟ ඒවා ඇත . නමුත්, මෙයින් අතෘප්තියට පත් අභියාචක විසින් 2017.11.23 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

පොදු අධිකාරිය විසින් 2017.10.25 දිනැති ලිපිය මගින්, අභියාචක විසින් 2017.10.09 දිනැති ලිපිය මගින් “ඉල්ලා ඇති තොරතුරු වලින් අයිතම අංක 1 හි දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් “[පනතේ] 5 වන වගන්තියේ (1)(2) වන උප වගන්තියේ විධිවිධාන වලට යටත් ව ලබා දිය නොහැකි බව ” අභියාචක වෙත දන්වා ඇති අතර , තොරතුරු අයිතම අංක 2, 3, 4 සහ 5 ට අදාළ ලිපි අභියාචක වෙත ලබා දී ඇත . ඒ අනුව, උක්ත ලිපිය මගින් අයිතම 1 ට අදාළ තොරතුරු, පුරවැසියෙකුට පොදු අධිකාරියක් සතුව පවතින තොරතුරු සඳහා ජර්ජියා විමට ඇති අයිතිය සඳහා ඇති වියළ තිරේබයන් දක්වා ඇති පනතේ 5 වැනි වගන්තියේ “(1)(2) උප වගන්ති[ය]” අනුව ලබා දිය නොහැකි බව පොදු අධිකාරිය විසින් අභියාචක වෙත දන්වා ඇත්, එම උපවගන්තියේ දැක්වෙන කුමන වියනිරේබයක් මත පදනම්ව තොරතුරු ලබා දීම පොදු අධිකාරිය විසින් ජනර්ණය කරන්නේද යන්න දක්වා නොමැති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. අභියාචනය සලකා බලන අවස්ථාවේ දී පොදු අධිකාරිය විසින් මෙය පැහැදිලි කරමින් ඉදිරිපත් කළේ ජී. ජී. ජිනදාස යන අය විසින් අංක 342 දරන බිම් කට්ටිය සම්බන්ධයෙන් ලබා දී ජනර්ණය, තෙවැනි පාර්ශවයක් විසින් රහසිගතව ලබා දුන් තොරතුරක් වන හෙයින් එය පනතේ 5(1)(ඵ) වියනිරේබයට යටත් වන බවයි. මේ අනුව පනතේ 29 වගන්තිය යටතේ පොදු අධිකාරිය විසින් ක්ෂණික විය යුතු වුවද , ජී. ජී. ජිනදාස යන තෙවැනි පාර්ශවය මේ වන විට මීය ගොස් ඇති බැවින් පනතේ වගන්ති ජනර්ණව ඔහුගෙන් කැමැත්ත විමසීමට අපොහොසත් බව ද පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලදී.

නියෝගය:

තෙවැනි පාර්ශවයක් විසින් රහසිගතව පොදු අධිකාරිය වෙත සපයන ලද තොරතුරු අභියාචක විසින් ඉල්ලුම් කොට ඇති නමුත් උක්ත තෙවැනි පාර්ශවය මේ වන විට මීය ගොස් ඇති බැවින්, 29(1) වගන්තිය ජනර්ණව එකී පාර්ශවයෙන් කැමැත්ත විමසීමට අපොහොසත් බැවින් තොරතුරු ලබා දිය නොහැකි බවට කරන ලද පොදු අධිකාරියේ ඉදිරිපත් කිරීම පිළිගත නොහැකිය. පනතේ 29(2) වගන්තිය ජනර්ණව එම තොරතුරු අභියාචක වෙත ලබා දෙන ලෙස පොදු අධිකාරිය වෙත නියෝග කර සිටිමු.

අභියාචනය අවසන් කරනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි , රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය , ගැසට් අංක 2004/66, 2017.02.03) ජනර්ණව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කිරීමට නියෝග කර සිටිමු.
